



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක : 2477424, 2477423, 2477418  
ෆැක්ස් : 2346257, 2477739  
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# ප්‍රතිපත්ති නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2020 ඔක්තෝබර් මස 22 දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය: 2020 ඔක්තෝබර්**

**ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමඟින් දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නොවූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ අතර, වෙළෙඳපොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් දැනට පවත්නා අඩු උද්ධමන

**වාතාවරණය තුළ ආර්ථිකයෙහි එලදායි අංශ වෙත අඩු පිරිවැය යටතේ ණය ප්‍රවාහ ගලායෑම සහතික කෙරෙනු ඇත.**

**බොහෝ රටවල කොවිඩ්-19 වසංගතය නැවත පැතිරීමත් සමඟ ගෝලීය වර්ධන අපේක්ෂා මන්දගාමී වීම හේතුවෙන් ගෝලීය මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව ලිහිල්ව පවතී**

2020 ඔක්තෝබර් මාසයේ දී නිකුත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්මට අනුව ගෝලීය ආර්ථිකය 2020 වසරේ දී සියයට 4.4කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලොව පුරා පුළුල් වශයෙන් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති උත්තේජකවල සහාය මගින් 2020 වසරේ ගෝලීය ආර්ථික වර්ධනයේ පහළ යෑම, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත්, මෑතක දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ රටවල් කිහිපයක් සංවරණ සීමා පැනවීම් යළි ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ගෝලීය වර්ධන අපේක්ෂා අඩාල විය හැකිය. මෙම වාතාවරණය තුළ ඉදිරි කාලයේදී ලොව පුරා බොහෝ මහ බැංකු ඔවුන්ගේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**දේශීය වශයෙන් මෑතක දී ඇති වූ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩි වීම හමුවේ කෙටිකාලීන වර්ධන අපේක්ෂා අඩාල විය හැකි වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය වේගවත්ව යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ**

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී ඇත. 2020 වසරේ දෙවන කාර්තුවේ දී ආර්ථිකයෙහි සංකෝචනය වූ ප්‍රමාණය පළමු කාර්තුවට වඩා විශාල අගයක් විය හැකි අතර තුන්වන කාර්තුවේ දී ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වීම ඇරඹිණි. කෙසේ වෙතත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2020 වසරේ පළමු කාර්තුවේ දී සියයට 5.7ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ සේවා විද්‍යුත්ත අනුපාතිකය දෙවන කාර්තුවේ දී සියයට 5.4ක් දක්වා අඩු වී තිබේ. එසේම, දෙවන කාර්තුවේ දී සේවා නියුක්තිය ද, පළමුවන

කාර්තුවේ දී වාර්තා වූ විශාල අඩු වීමට සාපේක්ෂව සමස්තයක් ලෙස නොවෙනස්ව පැවතුණු බව වාර්තා වී ඇත. දෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධනය අතිශය පිරිහීමට ලක් නොවී පැවතුණු බව එයින් පෙනී යයි. රට පුරා පැවති සංවරණ සීමා කිරීමේ ක්‍රියාමාර්ග ලිහිල් කිරීමෙන් පසුව පූර්ව දැනුම් දීමේ දර්ශක සහ අධි සංඛ්‍යාත දත්තයන්හි ප්‍රවණතා මගින් ද ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යථා තත්ත්වයට ළඟා වෙමින් ඇති බව පෙන්වුම් කරයි. මෑතක දී ඇති වූ අනපේක්ෂිත කොවිඩ්-19 පොකුර මගින් කෙටි කාලීනව යම් තරමකට බලපෑමක් මෙම වර්ධන තත්ත්වයන් කෙරෙහි ඇති විය හැකි නමුත් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යමින් පවතින කඩිනම් පියවර මගින් මෙම බලපෑම සීමා වනු ඇත.

**විදේශ විනිමය වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීමත් සමඟ විදේශීය අංශය ස්ථාවරව පවතී**

ලැබෙමින් පවතින දත්ත මගින් පෙන්වුම් කෙරෙන අපේක්ෂිත මට්ටමට වඩා යහපත් විදේශීය අංශයේ ප්‍රවණතා මගින්, කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වර්ධනය වන ගෝලීය අවිනිශ්චිතතා හමුවේ, විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු වේ. වෙළඳ භාණ්ඩ අපනයන ආදායමෙහි වර්ධනයන් සමඟ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අපනයන මත සීමා පැනවීම සහ බොරතෙල් මිල පහළ මට්ටමක පැවතීම, 2020 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවයක කාලය තුළ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට සහාය විය. පරිගණක සහ සැපයුම් සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය වීම හේතුවෙන් සංචාරක අංශය හැර සේවා අපනයන අඛණ්ඩව යහපත් වර්ධනයක් වාර්තා කරන ලදී. 2020 ජූනි මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් තවදුරටත් අඛණ්ඩව ඉහළ ගියේය. මේ අතර, ශ්‍රී ලංකාව විසින් 2020 ඔක්තෝබර් මස මුලදී කල් පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියන එකක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීම මගින් ණය සේවාකරණය පිළිබඳ පවතින නොකැළැල් වාර්තාව අඛණ්ඩව පවත්වා ගන්නා ලදී. විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමක පැවැති අතර, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී සියයට 1.5කට සීමා විය. මෙම තත්ත්වය යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය වෙළඳපොළෙන් සැලකිය යුතු ප්‍රමාණයෙන් විදේශ විනිමය මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන ලදී. 2020 වසරේ

සැප්තැම්බර් අවසානය වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර, එය මාස 4.6ක ආනයන ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් වේ.

### **උද්ධමනය අහිමන පරාසයේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ**

2020 සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය ප්‍රධාන වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් යම් ඉහළ යෑමක් පෙන්නුම් කළේය. මේ අතර, අඩු ඉල්ලුම් තත්ත්ව පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය අඛණ්ඩව පහළ මට්ටමක පැවතිණි. මෑතකාලීනව ඇති වූ ආහාර මිල ගණන් ඉහළ යෑම, මෑතක දී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල පහළ දැමීම මෙන්ම දේශීය සැපයුම් අංශයේ ප්‍රවණතා හේතුවෙන් කෙටි කලකින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ, උද්ධමනය කෙටි හා මැදි කාලීනව අහිමන සියයට 4-6 පරාසය තුළ බොහෝදුරට පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

### **වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත**

ව්‍යාපාර සහ කුටුම්භයන්ගේ ණය ගැනීමේ පිරිවැය පහත හෙලීම සඳහා ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගයන්ට ප්‍රතිචාර වශයෙන්, වසරේ මේ දක්වා කාලය තුළ දී වෙළඳපොළ තැන්පතු සහ ණය පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මහ බැංකුවේ අපේක්ෂාවන්ට අනුකූලව, මෑත කාලයේ දී බර්න සාමාන්‍යය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) පහළ ගිය අතර එහිදී ඉතිහාසයේ මෙතෙක් පැවැති අවම මට්ටම ද වාර්තා වූ අතර, නව ණය අනුපාතිකයන් ද පහළ ගියේය. 2020 අගෝස්තු මාසයේ දී තෝරාගත් මූල්‍ය උපකරණ කිහිපයක ණය අනුපාතික මත උපරිම සීමා පැනවීම ද වෙළඳපොළ තුළ සමස්ත ණය අනුපාතික පහළ යෑමට ඉවහල්

වී ඇත. විශේෂයෙන්, වර්තමානයේ දී සියයට 4.50ක් වන මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම යටතේ තැන්පත් කරනු ලබන මුදල් වෙළඳපොළෙහි පවතින අධික අතිරික්ත ද්‍රවශීලතාව හේතුවෙන්, වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යෑමට ඉඩකඩ පවතී.

**පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය 2020 අගෝස්තු මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, අඩු පොලී අනුපාතිකවල සහායයෙන් මෙම ඉහළ යෑමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ**

පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය පෙර මාස තුන තුළ දී අඛණ්ඩව අඩු වීමෙන් පසුව 2020 අගෝස්තු මාසයේ දී, අඩු ණය පොලී අනුපාතික සහ සහනදායී ණය යෝජනා ක්‍රමවල බලපෑම පිළිබිඹු කරමින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන මෑත කාලීනව ඉහළ ගිය කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය හමුවේ වුවද, පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ඉහළ යෑම ඉදිරි කාලය තුළදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, රාජ්‍ය අංශය වෙත ණය ලබාදීම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් සමස්ත දේශීය ණය අඛණ්ඩව ඉහළ ගියේය. ඒ අනුව, 2020 අගෝස්තු මාසයේ දී පුළුල් මුදල් වර්ධනය තවදුරටත් ඉහළ ගියේය.

**පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතී**

ඉහත සඳහන් කළ දැනට පවතින සහ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2020 ඔක්තෝබර් මස 21 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික මෙන්ම මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, නමුත් උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ උද්ධමනය සියයට 4-6 පරාසය තුළ පවත්වා ගනිමින් ආර්ථිකය තිරසාර ඉහළ මූර්ත වර්ධන මාවතක් වෙතට කඩිනමින් යොමු කිරීම සහතික කිරීම සඳහා සුදුසු පියවර තවදුරටත් ගනු ඇත.

**ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය  
නොවෙනස්ව පවතී**

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 5.50
බැංකු අනුපාතිකය	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 2.00

**තොරතුරු සටහන:**

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2020 නොවැම්බර් මස 26 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

**දත්ත ඇමුණුම:**

**සංඛ්‍යා සටහන 01: උද්ධමනය**

මාසය		පෙබ-20	මාර්-20	අප්‍රේ- 20	මැයි- 20	ජූනි- 20	ජූලි-20	අගෝ- 20	සැප්- 20
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	6.2	5.4	5.2	4.0	3.9	4.2	4.1	4.0
	ජා.පා.මි.ද. (2013=100)	8.1	7.0	5.9	5.2	6.3	6.1	6.2	6.4
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.2	2.9	3.1	2.9	3.1	3.2	3.2	2.9
	ජා.පා.මි.ද. (2013=100)	3.4	3.2	3.2	3.7	4.4	4.5	4.6	4.8

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	අප්‍රේ 20	මැයි 20	ජූනි 20	ජූලි 20	අගෝ 20	අප්‍රේ 20	මැයි 20	ජූනි 20	ජූලි 20	අගෝ 20
සංචිත මුදල්	1,022	997	869	879	880	10.5	17.3	-0.6	-1.1	-3.7
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	8,259	8,293	8,365	8,507	8,692	13.2	13.7	14.0	15.7	17.5
ශුද්ධ විදේශීය වත්කම්	119	-15	24	-2	32	0.6	-113.5	-78.1	-101.6	-71.6
ශුද්ධ දේශීය වත්කම්	8,140	8,308	8,341	8,509	8,660	13.4	15.6	15.4	17.5	18.9
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	3,264	3,428	3,562	3,734	3,781	26.2	32.1	33.5	38.1	37.4
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	934	953	951	983	1,023	28.7	31.1	30.3	34.7	37.0
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,958	5,888	5,834	5,830	5,909	7.6	6.4	4.3	4.2	5.2
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	10,160	10,199	10,262	10,432	10,638	13.3	13.6	13.4	14.9	16.5

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2020 අප්‍රේ අවසානයට	2020 මැයි අවසානයට	2020 ජූනි අවසානයට	2020 ජූලි අවසානයට	2020 අගෝ අවසානයට	2020 සැප් අවසානයට	2020 ඔක් 21 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	6.00	5.50	5.50	4.50	4.50	4.50	4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	7.00	6.50	6.50	5.50	5.50	5.50	5.50
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	6.40	5.84	5.52	4.53	4.53	4.53	4.53
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	6.75	6.69	5.50	4.59	4.56	4.51	-
දින 182	6.80	6.82	5.53	4.68	4.68	4.64	3.87
දින 364	7.00	6.93	5.66	4.86	4.89	4.89	4.13
<b>ණය අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතිපතා)	9.49	9.16	8.48	7.47	6.66	6.19	6.51 (අ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	13.08	12.96	12.64	12.29	11.84	11.21	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	11.67	11.68	11.18	9.85	9.12	8.82	-
<b>තැන්පතු අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	7.77	7.57	7.38	7.16	6.74	6.44	6.23
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	9.51	9.26	9.00	8.69	8.26	7.90	7.59
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	7.83	7.83	7.20	5.78	5.49	5.31	-

(අ) 2020 වසරේ ඔක්තෝබර් මස 16 වන දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව